



**මාකාණක්කල්වි තිගෙනක්කளාම් සපකුමුව මාකාණම්  
වාරාන්ත පාට්සාලෙ**

Weekly School Department of  
Education, Sabaragamuwa  
Province/ Weekly School  
Weekly School Department of  
Education, Sabaragamuwa  
Province/ Weekly School  
Prepared by :- R. එලිත් (ඩී/ප්/ පින්නවලේ තමිශ් මකා විත්තියාලයම්)  
Weeky School Department of Education, Sabaragamuwa Province/ Weekly School Dept  
of Education, Sabaragamuwa Province/ Weekly School Department of Education, Sabaragamuwa

**පාටම - කණිතම්**

**තරම - 7**

**අලු - සම්පාදුකේල්**

**6 වාරම්**

01. A නිරවිල් ඩිපරික්කපට් ඉස්සාව්‍යුක්කාන සම්පාදුකාලෙ B නිරවිල් ගුණුතුක.

A	B
$x$ ගැනුම් ගන්නු ලද 7 ඝ කුට්ඩිනාල් විනිට 10 ඇශුම්.	
එන්නි මූල්‍ය රුපා. $p$ මූල්‍ය රුපා. 20 ඝ තෙවෙන ජ්‍යෙෂ්ඨ පින් ගැන්සිය තොකෙ රුපා. 30 ඇශුම්	
ඉන්‍යු රුපා. $y$ ඇශුම් මූල්‍ය පෙනෙන බාංශුවත්ත් තෙවෙන ජ්‍යෙෂ්ඨ පින් රුපා. 45 ඇශුම්.	
ඉන්‍යු රුපා. $a$ ඇශුම් මූල්‍ය පෙනෙන බාංශුවත්ත් තෙවෙන ජ්‍යෙෂ්ඨ පින් රුපා. 100 මූල්‍ය අන්නාසි ඉන්නේ බාංශුවත්ත් තෙවෙන ජ්‍යෙෂ්ඨ පින් රුපා. 200 තෙවෙන ජ්‍යෙෂ්ඨ පින් රුපා. 100 ඇශුම්.	

$$\begin{aligned}x + 4 &= 7 \\x + 4 - 4 &= 7 - 4 \\x &= 3\end{aligned}$$

$$\begin{aligned}a - 1 &= 9 \\a - 1 + 1 &= 9 + 1 \\a &= 10\end{aligned}$$

$$\begin{aligned}6y &= 24 \\ \frac{6y}{6} &= \frac{24}{6} \\y &= 4\end{aligned}$$

02. ක්‍රීමේ තරප්පට් ඉස්සා සම්පාදුකාලෙ ත්රීක්ක

$a$	$b$	$c$
i $a + 3 = 10$	i $x - 7 = 10$	i $8a = 32$
ii $y + 9 = 16$	ii $p - 3 = 20$	ii $7x = 35$
iii $n + 1 = 8$	iii $y - 2 = 13$	iii $5t = 40$

$\begin{aligned}5x - 1 &= 14 \\5x - 1 + 1 &= 14 + 1 \\5x &= 15 \\\frac{5x}{5} &= \frac{15}{5} \\x &= 3\end{aligned}$	$\begin{aligned}4y + 3 &= 35 \\4y + 3 - 3 &= 35 - 3 \\4y &= 32 \\\frac{4y}{4} &= \frac{32}{4} \\y &= 8\end{aligned}$
--	--

03. ත්රීක්ක.

i $6y + 4 = 40$	ii $3p - 4 = 26$
iii $7a + 5 = 75$	iv $2x + 8 = 16$

<p>පාය්ස්සර් කොට්ඩ්පාත මුළුම් සම්පාදුකාලෙ ත්රීක්ක.</p> $\begin{aligned}a - 4 &= 5 \\a &\rightarrow a - 4 \\9 &\leftarrow 5\end{aligned}$ <p><math>\therefore a = 9</math></p>	$\begin{aligned}7y &= 21 \\y &\rightarrow 7y \\3 &\leftarrow 21\end{aligned}$ <p><math>\therefore y = 3</math></p>	$\begin{aligned}3x + 4 &= 16 \\x &\rightarrow 3x \rightarrow 4 \\4 &\leftarrow 12 \leftarrow 16\end{aligned}$ <p><math>\therefore x = 4</math></p>
---	--	--

04. பாய்ச்சற் கோட்டுப்பட மூலம் சமன்பாடுகளை தீர்க்க.

a.

i       $x + 4 = 12$

ii      $y - 5 = 8$

b.

i       $4x = 36$

ii      $2a = 10$

c.

i       $7x + 1 = 15$

ii      $6y - 7 = 5$